

## සීමාසහිත පීපල්ස් ට්‍රැවල්ස් (පෞද්ගලික) සමාගම - 2017/2018

---

සීමාසහිත පීපල්ස් ට්‍රැවල්ස් (“පෞද්ගලික”) සමාගමේ 2018 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2018 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව මෙම වාර්තාව නිකුත් කරනු ලැබේ.

### 1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් මණ්ඩලයේ වගකීම

---

මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම අධ්‍යක්ෂ මණ්ඩලයේ (“මණ්ඩලයේ”) වගකීම වේ.

### 1.3 විගණකගේ වගකීම

---

මාගේ විගණන මතය පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට අනුකූලව මාගේ විගණනය සිදුකරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවයන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳව සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලසුම් කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට අදාළ වන විගණන සාක්ෂි ලබාගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටිත්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ජරකාශනයන්ගේ අවදානම් තක්සේරු කිරීමද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිත උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස සමාගමේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් සමාගමේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් හා උචිත බව මාගේ විශ්වාසයයි.

**2. මූල්‍ය ප්‍රකාශන**

**2.1 මතය**

මූල්‍ය ප්‍රකාශනවලින්, 2018 මාර්තු 31 දිනට සමාගමේ මූල්‍ය තත්ත්වය හා එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

**2.1.1 වෙනත් නීතිය හා නියාමන අවශ්‍යතාවයන් පිළිබඳ වාර්තා කිරීම**

2007 අංක 07 දරන සමාගම් පනතේ 163(2) වගන්තිය මගින් අවශ්‍ය වන පරිදි, පහත කරුණු දක්වමි.

- (අ) විගණන මතය සඳහා පදනම සහ සීමාවන් ඉහත දක්වන පරිදි වේ.
- (ආ) මාගේ මතය වනුයේ,
  - විගණනය සඳහා අවශ්‍ය සියළු තොරතුරු හා පැහැදිලි කිරීම් මා විසින් ලබාගන්නා ලද බවත්, මාගේ පරීක්ෂණයෙන් පෙනීයන අන්දමට සමාගම විසින් විධිමත් ගිණුම්කරණ වාර්තා පවත්වා ඇති බවත්,
  - සමාගමේ මූල්‍ය ප්‍රකාශන, 2007 අංක 07 දරන සමාගම් පනතේ 151 වගන්තියෙහි අවශ්‍යතාවයන්ට අනුකූල වේ.

**2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම්**

**2.2.1 විගණනය සඳහා සාක්ෂි නොවීම**

පහත දැක්වෙන අයිතමයන්ට ඉදිරියෙන් දක්වා ඇති ලේඛනමය සාක්ෂි විගණනයට ඉදිරිපත්කර නොතිබුණි.

ගිණුම් අයිතම	වටිනාකම රු.	ඉදිරිපත් නොවූ සාක්ෂි
-----	-----	-----
ණයගැතියන්	70,025,118	ශේෂ සනාථ කිරීම්
කුලී වියදම	65,000	ගිවිසුම

**2.2.2 ලැබියයුතු හා ගෙවියයුතු ගිණුම්**

- (අ) සමාගමේ ණය ප්‍රතිපත්තිය අනුව, ණයගැති ණය කාලය දින 15 කි. කෙසේ වුවද, සේවක ණයගැතියන් රු. 2,281,064 ක් හා ආයතනික ණයගැතියෝ රු. 31,262,275 ක් මසකට අධික කාලයක සිට අයකර ගැනීමකින් තොරව හිඟව පැවතුණි.
- (ආ) 2018 මාර්තු 31 දිනට ආපසු ගෙවියයුතු ලෙස සඳහන් කර තිබුණු ශේෂය රු. 1,876,678 වූ අතර එයින් රු. 939,452 ක් එනම් සියයට 50 ක් වසරකට අධික කාලයක සිට හිඟව පැවතුණි.
- (ආ) සමාගම විසින් ප්‍රතිපත්තියක් වශයෙන් හඳුනා නොගත් මුදල් තැන්පතු ශේෂ ගුවන් ප්‍රවේශපත් ණයහිමි ගිණුමට මාරුකර තිබුණි. ගුවන් ප්‍රවේශපත් ණයහිමි ගිණුමේ 2018 මාර්තු 31 දිනට රු.1,692,497 ක් සැසඳීමකින් තොරව පැවතුණි.

**2.2.3 නීති, රීති රෙගුලාසි හා කළමනාකරණ තීරණ වලට අනුකූල නොවීම**

පහත සඳහන් අනුකූල නොවීම් අවස්ථාව විගණනයේදී නිරීක්ෂණය විය.

නීති, රීති රෙගුලාසි හා කළමනාකරණ තීරණ යනාදියට යොමුව	අනුකූල නොවීම
2006 අංක 10 දරන දේශීය ආදායම් (සංශෝධන) පනතේ 117 වගන්තිය	සමාගම විසින් අධ්‍යක්ෂගේ පාරිශ්‍රමිකය ගාස්තු මත උපයන විට ගෙවීමේ බදු (PAYE) වශයෙන් රු. 33,600 ක මුදලක් අඩුවෙන් අඩුකර තිබුණි.

**3. මූල්‍ය සමාලෝචනය**

**3.1 මූල්‍ය ප්‍රතිඵල**

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, සමාගමේ මෙහෙයුම් කටයුතු වල ප්‍රතිඵලය රු.19,312,785 ක බදුවලට පෙර ශුද්ධ ලාභයක් වූ අතර ඊට අනුරූපී ඉකුත් වර්ෂයේ බදුවලට පෙර ශුද්ධ ලාභය වූ රු.15,479,011 සමඟ සැසඳීමේදී සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලය රු.3,833,774 ක හෝ සියයට 24.7 ක වර්ධනයක් පෙන්නුම් කෙරුණි. සංචාර, ආපසු ගෙවීම් මත කොමිස් සහ රක්ෂණය හා පොලී ආදායම් මත කොමිස් ආදායම රු. 6,374,479 කින් ඉහළ යාම මෙකී මූල්‍ය ප්‍රතිඵලයෙහි වර්ධනය කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපා තිබුණි.

**3.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය**

**3.2.1 වැදගත් ගිණුම්කරණ අනුපාත**

විගණනයට ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන හා තොරතුරුවලට අනුව, සමාලෝචිත වර්ෂය සඳහා වූ ඇතැම් වැදගත් අනුපාත ඉකුත් වර්ෂ 04 සමඟ සසඳා පහත දැක්වේ.

අනුපාත	2017/18	2016/17	2015/16	2014/15	2013/14
<b>ලාභදායීත්ව අනුපාත (සියයට)</b>					
ශුද්ධ ලාභ අනුපාතය (NP Ratio)	31.99	26.67	24.64	22.83	25.45
මුලු වත්කම්වලට ප්‍රතිලාභය (ROA)	9.64	9.13	9.43	10.24	11.89
ස්කන්ධයට ප්‍රතිලාභය (ROE)	19.37	17.94	18.51	19.19	22.90
<b>ක්‍රියාකාරී අනුපාතය</b>					
ණයගැති පිරිවැටුම් අනුපාතය (චාර ගණන)	0.63	0.77	1.02	1.05	1.15
<b>ද්‍රවශීල අනුපාතය</b>					
ජංගම අනුපාතය (චාර ගණන)	1.50	1.47	1.38	1.45	1.44

මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (i) පසුගිය වසර හතර තුළ සමාගමේ ජංගම අනුපාතය වැඩිවී තිබුණද එය සම්මත අනුපාතය 02 ක වූ වඩාත් පිළිගත් කාරක ප්‍රාග්ධන කළමනාකරණ මට්ටමට වඩා අඩු අගයක් වාර්තා කරයි.
- (ii) 2013/2014 වර්ෂයේ 1.15 ක් වූ ණයගැති පිරිවැටුම් අනුපාතය 2017/2018 වර්ෂයේදී 0.63 ක් දක්වා පහත වැටී තිබුණි. මෙය දුර්වල ණය අයකර ගැනීමේ ක්‍රියාවලිය පිළිබිඹු කරයි.

**4. මෙහෙයුම් සමාලෝචනය**

---

**4.1 කාර්යසාධනය**

---

සංචාරක නියෝජිතයෙක් වශයෙන් හා කොමිස් නියෝජිතයෙක් වශයෙන් ව්‍යාපාර කටයුතු සිදුකිරීම සමාගමේ ප්‍රධාන අරමුණ විය. කෙසේ වුවත් සංයුක්ත සැලැස්ම සහ ක්‍රියාකාරී සැලැස්ම පිළියෙල කර විගණනයට ඉදිරිපත් කර නොතිබුණි. තවද, සමාගම විසින් ප්‍රධාන කාර්යසාධන දර්ශකයන් (KPI's) මත වූ වාර්ෂික ඉලක්කයන් සකස්කර නොතිබුණි. එමනිසා, අපේක්ෂිත ඉලක්ක සමඟ සසඳා සමාගමේ තත්‍ය කාර්යසාධනය තක්සේරු කිරීමට නොහැකි වී තිබුණි.

**4.2 කළමනාකරණ දුර්වලතා**

---

**4.2.1 රාජ්‍ය ආයතනවලින් වන හිඟ ණය**

---

මුළු වෙළඳ ණයගැති ශේෂය වන රු. 85,413,407 න් රු. 61,588,701 ක් හෙවත් සියයට 72 ක් රාජ්‍ය ආයතන වලින් අයවියයුතු ණය විය. සමාගමේ ණය ප්‍රතිපත්තිය අනුව, රාජ්‍ය ආයතනවලට ලබාදුන් ණය කාලය දින 15 ක් වේ. කෙසේ වුවද, අදාළ ණය කාලය තුළ හිඟ හිටි ශේෂය අයකර ගැනීමට සමාගම අපොහොසත් විය. රාජ්‍ය ආයතන වලින් අයවියයුතු මුළු ශේෂයෙන් රු.8,024,327 හෙවත් සියයට 13 ක් ණය කාලය දින 90 ඉක්මවා තිබුණි.

**4.2.2 ආදායම**

---

(අ) ගුවන් ප්‍රවේශපත් අලෙවිය මත කොමිස්, විදේශිකයින්ට සංචාරක හෝටල් වෙන්කිරීමෙන් ලැබෙන ආදායම, වීසා වලින් ලැබෙන ආදායම, රක්ෂණයෙන් ලැබෙන ආදායම

- (i) ලේඛණ ගාස්තු හා ගුවන් ප්‍රවේශපත් මිලදීගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයෙන් (IATA) ලැබෙන පරිපාලන ගාස්තු සහ කොමිස් ගුවන් ප්‍රවේශපත් අලෙවිය මත කොමිස් ආදායමට ඇතුළත් වන අතර කොමිස් මුදල්, ලේඛණ ගාස්තු හා පරිපාලන ගාස්තු වීසා වලින් ලැබෙන ආදායමට ඇතුළත් වේ. එමෙන්ම ලේඛණ ගාස්තු හා පරිපාලන ගාස්තු විදේශිකයින්ට සංචාරක හෝටල් වෙන්කිරීමෙන් සහ රක්ෂණයෙන් ලැබෙන ආදායමට ඇතුළත් වේ. කෙසේ වුවද, පීපල්ස් ට්‍රාවල්ස් සමාගම එම ආදායම් මූලාශ්‍ර වලට අදාළ ඉන්වොයිස්වල ලේඛණ ගාස්තු සහ පරිපාලන ගාස්තු සඳහා සම්මත රේටයන් හෝ අගයන් යොදා නොමැත.
- (ii) ලබාදුන් වට්ටම් මුදල් ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ (IATA) කොමිස් මුදලට වඩා වැඩි අවස්ථා කිහිපයක් නිරීක්ෂණය වූ අතර එමගින් අලාභදායී තත්ත්වයක් ඇතිවී තිබුණි.
- (iii) සමාගමට කිසිදු ආදායමක් නොමැති ගුවන් ප්‍රවේශපත් අලෙවි කොමිස් මුදල්වලට අදාළ ඉන්වොයිස් 402 ක්, වීසා ආදායමට අදාළ ඉන්වොයිස් 52 ක් සහ රක්ෂණ ආදායමට අදාළ ඉන්වොයිස් 27 ක් 2017 අප්‍රේල් 01 සිට 2018 මාර්තු 31 දක්වා කාලය තුළ නිකුත්කර තිබූ බව නිරීක්ෂණය විය.

**(ආ) ආපසු ගෙවීම් ආදායම්**

සේවලාභීන් වෙත ලබාදී තිබුණු ආපසු ගෙවීම් මත සමාගම විසින් සම්මත ආපසු ගෙවීමේ ගාස්තුවක් රැස් නොකරන ලද අවස්ථාවන් නිරීක්ෂණය විය.

**(ඇ) සංචාර මඟින් ආදායම**

- i. සමාගම විසින් එක් එක් සංචාරය සඳහා වෙන්වූ ගොණුවක් පවත්වා තිබුණද, සංචාරයේ අනුමත අයවැය, සේවලාභීන්ගේ අවසන් ලැයිස්තුව, පිරිවැය සහ මුදල් අයවීම පිළිබඳ අදාළ සියළු ලේඛණවල පිටපත් වැනි අවශ්‍ය සියළු ලිපි ලේඛණ ගොනුවේ ඇතුළත් නොවීය. තවද ලිපිගොනුව නිසිපරිදි අංකනය කර නොතිබුණි.
- ii. සංචාර කිහිපයක ගුවන් සේවා ගාස්තු අදාළ CLT ගිණුම්වලට මාරුකර නොතිබුණු අතර එම ශේෂයන් 2018 මාර්තු 31 දිනට මූල්‍ය ප්‍රකාශනවල වෙළඳ ණයගැතියන් යටතේ දක්වා තිබුණි.
- iii. සේවලාභීයාගෙන් කිසිදු අත්තිකාරම් මුදලක් එකතු කිරීමෙන් තොරව සංචාර කිහිපයක් සඳහා සමාගම විසින් ගුවන් සේවා පිරිවැය දරා තිබුණද, විගණනය සිදුකල දිනය වනවිටත් එම සංචාර සඳහා CLT ගිණුම් විවෘත කර නොතිබුණි. තවද එම ශේෂයන් 2018 මාර්තු 31 දිනට මූල්‍ය ප්‍රකාශනවල වෙළඳ ණයගැතියන් යටතේ දක්වා තිබුණි.
- iv. සමාගමේ සාමාන්‍ය පිළිවෙත අනුව, සංචාරයක් ආරම්භ කිරීමට පෙර පාරිභෝගිකයන්ගෙන් සංචාරයට අදාළ සියලු ගාස්තු එකතුකළ යුතුය. එසේ වුවද සමහරක් පාරිභෝගිකයින් සංචාරය අවසන්වූ පසුව ගෙවීම්කර තිබුණු බව අප විසින් නිරීක්ෂණය කෙරිණි.
- v. සංචාර මඟින් ලාභය සමාගමේ ප්‍රධාන ආදායම වූ නමුත් විශේෂිත සංචාරවල සමාලෝචිත වර්ෂය තුළදී රු. 2,077,165 ක සමස්ථ අලාභයක් උත්පාදනය කර තිබුණි.

**5. ගිණුම්කටයුතුභාවය හා යහපාලනය**

**5.1 විගණන කමිටු**

සමාලෝචිත වර්ෂය තුළදී සමාගම විසින් විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් පවත්වා නොතිබුණි.

**5.2 අයවැය පාලනය**

- i. සමාලෝචන කාලය තුළ ප්‍රාග්ධන අයිතම් සඳහා වාර්ෂික අයවැයක් පිළියෙලකර නොතිබුණි. තවද සමාගම විසින් පාලක මණ්ඩල අනුමැතියක් නොමැතිව ප්‍රාග්ධන අයිතම් මිලදීගෙන තිබුණි.
- ii. වර්තමාන වර්ෂය තුළදී අයවැයගත හා ත්‍යාග මූල්‍ය කාර්යසාධනය අතර පහත දැක්වෙන විශේෂ මූල්‍ය විචලනයන් හඳුනාගන්නා ලදී.

	අයවැය අනුව රු.	තත්‍ය රු.	විචලනය රු.
බදු වලට පෙර ලාභය	23,600,450	19,312,785	4,287,665
මෙහෙයුම් ආදායම	63,015,000	52,628,211	10,386,789

**6. පද්ධති හා පාලන**

පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමුකළ යුතුය.

පාලන ක්ෂේත්‍රය	නිරීක්ෂණ
(අ) ගිණුම්කරණය	<p>එක් එක් සංචාරයේ ලාභ අලාභ ගණනය කිරීම සඳහා CLT ගිණුම් නම් වූ වෙනම ලෙජර් ගිණුමක් හා එක් එක් සංචාරයේ නිශ්චිත වියදම් CLT ගිණුමට හර කිරීම වෙනුවට හර කිරීම සඳහා වෙනම වියදම් ගිණුමක් සමාගම විසින් පවත්වා තිබුණි. එම CLT ගිණුම් ශේෂයන් ආදායමට (සංචාර ආදායම්) මාරුකර තිබූ අතර එක් එක් සංචාරය සඳහා වෙන්වූ වියදම් ගිණුම් ශේෂයන් සංචාරයේ ලාභය වෙනම ගණනය කිරීම සඳහා සැලකිල්ලට නොගෙන තිබුණු බෙදාහැරීමේ පිරිවැයට මාරුකර තිබුණි. එනිසා සංචාර ලාභය අධිගණනය විය. තවද සංචාරයන් සඳහා වෙන්ව හඳුනාගත හැකි සංචාරයන්ට අදාල බැංකු ගාස්තු සමාගමේ මූල්‍ය පිරිවැය තුළ ඇතුළත්කර තිබූ අතර එම බැංකු ගාස්තු සංචාරවල ලාභය වෙන වෙනම ගණනය කිරීම සඳහා සලකා නොතිබුණි.</p> <p>දැනටමත් අවසන් ඇතැම් සංචාරවල ලාභය CLT වෙතින් ලාභ හා අලාභ ගිණුමට මාරුකර තිබුණද 2018 මාර්තු 31 දිනට CLT ගිණුමේ ශේෂයක් තවදුරටත් පැවතුණි. උදා:- CLT 245:- රු. 223,500, CLT 256:- රු. 391,200. ඕස්ට්‍රේලියා හා නවසීලන්ත සංචාර දැනටමත් අවසන්කර තිබුණි; කෙසේ වුවද විගණිත දිනට සමාගම විසින් සංචාර අලාභය වූ රු.(815,994) ක් හඳුනාගෙන නොතිබුණි.</p>
(ආ) වෙළඳ හා අනෙකුත් ලැබියයුතු දෑ	<p>ලැබිය යුතු ශේෂ එකිනෙක පාරිභෝගිකයාගේ නමින් පවත්වාගෙන යනු ලැබීම වෙනුවට සමාගම විසින් පාරිභෝගිකයින් සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන සේවකයින්ගේ නමින් ශේෂ හඳුනාගෙන තිබුණි.</p> <p>වාරික 12 කින් ගෙවීමේ එකඟතාවය මත රු. 74,700 ක් වූ පොළී රහිත සේවක ණය මුදලක් සේවකයෙකු වෙත සමාගම විසින් 2018 ජනවාරි 30 දින ලබාදී තිබුණු අතර පෙබරවාරි මාසයේ වැටුපෙන් පළමු වාරිකය අඩුකර තිබුණද, මාර්තු මාසයේදී දෙවන වාරිකය අඩුකර</p>

නොතිබුණි.

(ඇ) වෙළඳ හා අනෙකුත් ගෙවියයුතු දෑ

ඇතැම් අවස්ථා වලදී ආපසු ගෙවියයුතු ගිණුමේ ශේෂයන් එකම අවස්ථාවේ හඳුනාගැනීමෙන් තොරව ණයගැති ගිණුමට මාරුකර තිබූ බව නිරීක්ෂණය විය.

(ඈ) මුදල් හා මුදල් සමාන දෑ

ප්‍රමාණවත් මුදල් ශේෂයක් අතෙහි රඳවාගත් ඇතැම් අවස්ථා නිරීක්ෂණය විය. සමාගම රක්ෂණ ආවරණයක් ලබාගෙන නොතිබුණි. එමනිසා රක්ෂණ ආවරණයක් නොමැතිව මෙවැනි විශාල මුදල් ප්‍රමාණයක් දෛනික අතැති මුදල් ලෙස තබාගැනීම සමාගමට අවධානමක් ඇති කරවන්නක් විය.

(ඉ) බලය දීම

ඇතැම් කුවිතාන්සි පිළියෙල කිරීම හෝ/සහ බලය දීම සඳහා අත්සන් තබා නොතිබූ බව නියැදි විගණනයේදී නිරීක්ෂණය විය.